



විශිෂ්ට පරිමාදර්ශි අභිමානවත් පළාත් රාජ්‍ය සේවයක්
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව - බස්නාහිර පළාත
மாகாண அரசாங்க சேவை ஆணைக்குழு - மேல் மாகாணம்
PROVINCIAL PUBLIC SERVICE COMMISSION - WESTERN PROVINCE



අංක 628,10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය.

මගේ අංකය எனது இல. My Ref.	} WPC/PSC/REC06/01/15	ඔබේ අංකය உமது இல. Your Ref.	}	දිනය திகதி Date	} 2021.04.
---------------------------------	-----------------------	-----------------------------------	---	-----------------------	------------

- ප්‍රධාන ලේකම් (බ.ප),
- ආණ්ඩුකාර ලේකම් (බ.ප),
- සහා ලේකම් (බ.ප),
- සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් (බ.ප),
- සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් (බ.ප),

කුසලතා පදනම මත බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය - 2019 (2020)

අංක 07/2021 හා 2021.04.09 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව කුසලතා පදනම මත රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය - 2019 (2020) සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට යටත්ව සුදුසුකම් සපුරන ලද බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමට බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය ලබාදී ඇත.

02. ඉහත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධිවිධාන පරිදි මෙම විභාගයට පෙනී සිටීම සඳහා චක්‍රලේඛයේ ඇති ආදර්ශ අයදුම්පත්‍රය පරිදි අයදුම්පතක් පිළියෙල කර, තම ආයතන ප්‍රධානියා මගින් 2021.05.20 දින හෝ ඊට පෙර ලැබෙන සේ “ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ.ප) , අංක 628, 10වන මහල, ජනජයසිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. තවද එම අයදුම්පත්‍රයේ වම් පස ඉහළ කෙළවරෙහි නිලධාරියා අයත් වන සේවය පහත පරිදි සඳහන් කිරීම අනිවාර්ය වේ.

01	බස්නාහිර පළාත් රාජ්‍ය සේවය
----	----------------------------

03. අයදුම්කරුවන් විසින් රු.600/- ක් විභාග ගාස්තු වශයෙන් ගෙවිය යුතු වන අතර, එම විභාග ගාස්තු ආදායම් ශීර්ෂ 20-03-02-99 ට බැරවන සේ බස්නාහිර පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ලබා ගන්නා ලද බ.ප 1 ලදුපත අයදුම්පතේ ඇලවිය යුතුය. (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට හැර වෙනත් කාර්යාලයන්ට කරන ගෙවීම් වලට අදාල ලදුපත් භාරගනු නොලැබේ.)

තවද එම අයදුම්පත්‍රය බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරෙහි “බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය - 2019 (2020) ” යන්න සඳහන් කිරීම අනිවාර්ය වේ.

ලේකම් செயலாளர் Secretary 011 2879528	සහකාර ලේකම් (කළමනාකරණ හා ප්‍රවර්ධන) உதவியிச் செயலாளர் (අධිකාරණය හා සංවර්ධනය) Assistant Secretary (Management & Policies) 011 2879610	සහකාර ලේකම් (විභාග හා බඳවාගැනීම්) உதவியிச் செயலாளர் (பரீட்சைகள் மற்றும் ஆய்வுகள்) Assistant Secretary (Examinations & Recruitment) 011 2879317	සහකාර ලේකම් (ආයතන හා ගිණුම්) உதவியிச் செயலாளர் (ஆயතம் மற்றும் நிதி) Assistant Secretary (Establishment & Accounts & Policies) 011 2879538	පරිපාලන නිලධාරී நிர்வாக உத்தியோகத்தர் Administrative Officer 011 2879517	කාර්යාලය அலுவலகம் Office 011 2879614 தொழில் பெயர்கள் Fax 011 2879512 இ-மேல் ஈமெயில் E-Mail ppscwpse@sitnet.lk	
--	---	---	--	--	--	---



විශිෂ්ට පරමාදර්ශි අභිමානවත් පළාත් රාජ්‍ය සේවයක්

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව - බස්නාහිර පළාත
மாகாண அரசாங்க சேவை ஆணைக்குழு - மேல் மாகாணம்
PROVINCIAL PUBLIC SERVICE COMMISSION - WESTERN PROVINCE



අංක 628,10 වන මහල,ජන ජය සිටි නොබනැලිල්ල,නාවල පාර,රාජගිරිය.இல.628, 10 வது மாடம், ஜனஜயசிட்டி வளாகம், நாவலவீதி, ராஜகிரிய.No.628,10th Floor,Jana Jaya City Building,Nawala Road,Rajagiriya

මගේ අංකය
எனது சில.
My Ref.

} WPC/PSC/REC06/01/15

ඔබේ අංකය
உமது சில.
Your Ref.

}

දිනය
திகதி
Date

} 2021.04.

04. ඉහත චක්‍රලේඛයේ විධිවිධාන සලසා ඇති / නොමැති ඕනෑම කරුණක් පිළිබඳ බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය අවසාන තීරණය වන්නේය. තවද උක්ත චක්‍රලේඛයේ සම්බන්ධයෙන් මින් ඉදිරියේදී රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පළ කරනු ලබන සංශෝධනද බස්නාහිර පළාත් රාජ්‍ය සේවය සඳහා අදාළ වේ.

නිලක් සෙනරත්
ලේකම්,
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
බස්නාහිර පළාත

ලේකම් සекретарь Secretary 011 2879528	සහකාර ලේකම් (කළමනාකරණ හා ප්‍රවෘත්ති) உதவியச் செயலாளர் (நிர்வாகம் மற்றும் கொள்கைகள்) Assistant Secretary (Management & Policies) 011 2879610	සහකාර ලේකම් (විභාග හා බඳවාගැනීම්) உதவியச் செயலாளர் (பரீட்சைகள் மற்றும் ஆய்வுகள்) Assistant Secretary (Examinations & Recruitment) 011 2879317	සහකාර ලේකම් (ආයතන හා ගිණුම්) உதவியச் செயலாளர் (தளவமை மற்றும் நிதி) Assistant Secretary (Establishment & Accounts) 011 2879538	පරිපාලන නිලධාරී நிர்வாக உத்தியோகத்தர் Administrative Officer 011 2879517	කාර්යාලය அலுவலகம் Office } 011 2879614 தொலைபேசி பெயர் பெயர் பெயர் } 011 2879512 தொலைபேசி பெயர் } ppscwpse@sltnet.lk E-Mail	
--	---	---	---	---	---	--